

2018 වර්ෂය සඳහා යෝජිත පාඨමාලා/ වැඩසටහන් පිළිබඳ පොදු කොන්දේසි

ඛස්නාහිර පළාත

පහත සඳහන් සුදුසුකම් සපුරා තිබිය යුතුය.

- 01. අදාළ පළාතේ පාසලක ක්‍රීඩා පිළිබඳව ක්‍රීඩා ගුරුවරයෙකු / ගුරුවරියක ලෙස හෝ එම විෂයන් පිළිබඳව දැනුම ඇති ස්වේච්ඡා ගුරුවරයෙකු / ගුරුවරියක වීම. (මේ සඳහා විදුහල්පති නිර්දේශය ලබා ගත යුතුය).

හෝ

අදාළ ක්‍රීඩාවේ දිස්ත්‍රික් සංගමයක හෝ මව් සංගමයේ විනිසුරුවරයෙකු/පුහුණුකරුවෙකු/සහය පුහුණුකරුවෙකු/ නිරීක්ෂකයෙකු / පසදින්තෙකු ලෙස කටයුතු කිරීම.

හෝ

ඛස්නාහිර පළාතට අයත් ආයතනයක හෝ ක්‍රීඩා සමාජයක, යෞවන සමාජයක අදාළ ක්‍රීඩාවේ පුහුණුකරුවෙකු වීම.

සහ

- 02. ඛස්නාහිර පළාතේ ස්ථීර පදිංචි අයෙකු වශයෙන් ලංකාවේ ඕනෑම ක්‍රීඩා තරගයකදී අදාළ ක්‍රීඩාව නියෝජනය කර දක්ෂතා දක්වා තිබීම.

අදාළ ක්‍රීඩාව පිළිබඳ නිපුණතාවයක් ඇති බවට සනාථ කල හැකි ලියකියවිලි ඉදිරිපත් කල යුතුය.

අධ්‍යාපන හා ක්‍රීඩා සුදුසුකම්

- 01. අවම වශයෙන් අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා තිබිය යුතුවේ.
- 02. අදාළ ක්‍රීඩාවේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ කොට්ඨාශ මට්ටමින් ජයග්‍රහණ ලබා තිබීම හා දිස්ත්‍රික්/පළාත් මට්ටමින් ජයග්‍රහණ ලබා තිබීම.

සියළුම පාඨමාලා/වැඩසටහන් සඳහා ලැබෙන පහසුකම්

පාඨමාලා සඳහා තෝරා ගන්නා අයට,

- නේවාසික පහසුකම්
- ආහාරපාන
- ක්‍රීඩා උපකරණ

අදාළ පාඨමාලාව ආරම්භයේ සිට අවසානය දක්වා ක්‍රීඩා විද්‍යායතනය විසින් සපයනු ලැබේ.

මීට අමතරව අවශ්‍ය අනෙකුත් පහසුකම් පුහුණුලාභීන් විසින්ම සපයා ගත යුතු වේ.

සැ.යු - යෝජිත පාඨමාලා ලේඛණයේ අවසානයේ දක්වා ඇති පාඨමාලා සඳහා මුදල් අය කිරීමට යෝජිතව ඇති අතර ඛස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනයේ පාඨමාලා හදාර සක්‍රීයව පුහුණු කටයුතු වල නිරත පුහුණුකරුවන් හා උපදේශකයින් ඔවුන්ගේ ක්‍රියාකාරී මට්ටම අනුව ගෙවීම් කළ යුතු වන අතර සුදුසුකම් මත අවශ්‍ය පාඨමාලාව සඳහා ඉල්ලුම් කල හැක.

සහතිකපත් නිකුත් කිරීම

සියලුම පාඨමාලා/වැඩසටහන් (ලිඛිත ,ප්‍රායෝගික හා බාහිර පුහුණු පැය පරීක්ෂණ) සාර්ථකව අවසන් කරන අය සඳහා බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා විද්‍යායතනය විසින් අනුමත කරන ලද පිළිගත් සහතිකයක් ප්‍රදානය කරනු ලැබේ.

විභාගයෙන් අසමත් වන හා පැමිණීම 80% ට වඩා අඩු පාඨමාලාලාභීන්ට සහතිකපත් ලබා නොදෙන අතර සහතිකය ලබා ගැනීම සඳහා ඊළඟ වර්ෂයේ එම පාඨමාලාවේ විභාගය සඳහා පෙනී සිට විභාගය සමත් කර ගත යුතුය.

විශේෂ කරුණු හා සුදුසුකම්

- ❖ සියළුම පාඨමාලා/වැඩසටහන් අයදුම්කරුවන් බස්නාහිර පළාතේ ස්ථීර පදිංචිකරුවන් විය යුතු අතර අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට සහභාගි වීමේදී පදිංචිය සහතික කිරීම සඳහා ග්‍රාම නිලධාරී සහතිකය රැගෙන ඒම අනිවාර්ය වේ.
- ❖ බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා විද්‍යායතනයේ පවත්නා නීතිරීති වලට අනුකූලව කටයුතු කිරීමට සියලු පුහුණුලාභීන් වග බලා ගත යුතු වේ.
- ❖ ක්‍රීඩා විද්‍යායතනය මගින් පවත්වනු ලබන විධිමත් සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණයකින් පසුව තෝරාගැනීම සිදු කරනු ඇත.
- ❖ එක් අයදුම්කරුවෙකුට සුදුසුකම් අනුව පාඨමාලා /වැඩසටහන් එකකට වඩා අයදුම් කළ හැකි අතර ප්‍රමුඛතාවය අනුව සඳහන් කළ යුතුය.
- ❖ එක් පාඨමාලාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයේදී එක් සම්මුඛ පරීක්ෂණ පත්‍රයක් බැගින් ඉදිරිපත් කළ යුතුය.
- ❖ සියළුම අයදුම්කරුවන් සුදුසුකම් සනාථ කරනු ලබන ලිපි හෝ සහතිකවල මුල් පිටපත් සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් කළ යුතුය.
- ❖ පුහුණුකරු, තාක්ෂණ නිලධාරී පාඨමාලා සඳහා අයදුම් කළ හැක්කේ වයස අවුරුදු 19 හා ඊට වැඩි අයට පමණි.
- ❖ දෙවන මට්ටමේ පාඨමාලාවන් සඳහා අයදුම් කිරීමට අදාළ පාඨමාලාවේ පළමු මට්ටම සාර්ථකව නිම කර තිබිය යුතුය. එම අයදුම්කරුවන් පාඨමාලාව අවසන් කිරීමෙන් පසු අදාළ විෂයේ පුහුණු කටයුතු සාර්ථකව කර ගෙන යන බවට ක්‍රීඩා නිලධාරී මහතාගේ නිර්දේශය සහිතව දෙවන මට්ටමේ පාඨමාලාවන් සඳහා ක්‍රීඩා විද්‍යායතනය මගින් ලබා දෙන ඉල්ලුම් පත්‍රයක් මගින් ඉල්ලුම් කළ යුතුය.

සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගි වීමේදී

1. ජාතික හැඳුනුම්පත
2. පදිංචිය සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී සහතිකය
3. පාඨමාලා සඳහා අයදුම් කිරීමට ඇති වෘත්තීය හා ක්‍රීඩා සුදුසුකම් පිළිබඳ සහතික

රැගෙන පැමිණිය යුතුය.

ජනක ලියනගේ

පාලන අධිකාරී

ක්‍රීඩා විද්‍යායතනය